

හබරාදුව ප්‍රාදේශීය සභාව
ගාල්ල දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2016 මාර්තු 31 දින ද, ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2015 ජූලි 06 දින ද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2016 අගෝස්තු 31 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට හබරාදුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

ගිණුම් තැබීමේදී අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රකාශන මඟින් හෙලිදරව් කර නොතිබුණි.

1.3.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) ඉකුත් වර්ෂයේ පරිත්‍යාග ලෙස ලැබී තිබුණු පිරිවැය රු.1,480,000 ක් වූ මෝටර් රථ හා කරත්තවල වටිනාකම සමාලෝචිත වර්ෂයේ දී වත්කම් ගිණුමට හර කරනු වෙනුවට සමුච්චිත අරමුදල් ගිණුමට හර කර තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ කර්මාන්ත 04 ක් වෙනුවෙන් ලැබිය යුතු රු.2,096,998 ක් සඳහා සලසා තිබුණු ප්‍රතිපාදනය සාවද්‍ය ලෙස ප්‍රාග්ධන ණයහිමී ගිණුමට හර කර තිබුණි.
- (ඇ) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් පරිත්‍යාග වශයෙන් ලැබී තිබුණු බහු කාර්යය ජංගම කුටි 10 ක වටිනාකම ගිණුම් ගතකර නොතිබුණි.
- (ඈ) 2015 දෙසැම්බර් 31 දිනට සේවකයින් 22 දෙනෙකුගෙන් වැටුප් රහිත නිවාඩු දින 862 ක් වෙනුවෙන් අයවිය යුතු රු.518,184 ක මුදල ලැබිය යුතු ආදායම් ලෙස ගිණුම් ගතකර නොතිබුණි.

1.3.3 නොසැසඳූ පාලන ගිණුම්

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු. 34,884,412 ක් වූ ගිණුම් විෂයයන් 12 කට අදාළ ශේෂ සහ ඒවාට අදාළ උපයෝගී ලේඛන හා වාර්තාවල දැක්වෙන ශේෂ අතර එකතුව රු.9,981,237 ක් වූ අසමානතා විය.

1.3.4 අවිනිශ්චිත ගිණුම්

සමාලෝචිත වර්ෂයේ ආරම්භයට අවිනිශ්චිත ගිණුමේ හර ශේෂය ලෙජරය අනුව රු.701,430 ක් වුවද, මූල්‍ය ප්‍රකාශනවල එය රු.25,633 ක බැර ශේෂයක් ලෙස දක්වා තිබුණි. සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව එම අගය රු.601,430 ක හර ශේෂයක් විය. නිවැරදි ශේෂය හඳුනාගෙන අදාළ ගැලපීම් කර නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදී ද පියවර ගෙන නොතිබුණි.

1.3.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) මූල්‍ය ප්‍රකාශන වල නොවෙනස්ව ඉදිරියට ගෙනෙමින් පවතින එකතුව රු.1,307,358 ක් වූ ලැබිය යුතු ගිණුම් 04 ක ශේෂ නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.
- (ආ) මූල්‍ය ප්‍රකාශන වල නොවෙනස්ව ඉදිරියට ගෙනෙමින් පවතින එකතුව රු.1,419,827 ක් වූ ගෙවිය යුතු ගිණුම් ශේෂ 03 ක් නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීත් පියවර ගෙන නොතිබුණි.

1.3.6 විගණනය සඳහා සාක්ෂි නොවීම

එකතුව රු. 89,222,289 ක් වූ ඉඩම් හා ගොඩනැගිලි, යන්ත්‍ර හා උපකරණ, මෝටර් රථ හා කරත්ත,ලී බඩු හා සවි කිරීම් සහ පුස්තකාල පොත් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද වත්කම් පන්ති අනුව පිළියෙල කරන ලද ස්ථාවර වත්කම් ලේඛනය ද, එකතුව රු.15,345,563 ක් වූ ණයගැනී, ණයහිමි, තැන්පත්, හිඟහිටි වෙනත් ආදායම්, තාවකාලික විශ්‍රාම වැටුප් සහ ගෙවිය යුතු වැටුප් වලට අදාළ විධිමත්ව පවත්වා ගෙනයනු ලබන ණයහිමි හා ණයගැනී ලේඛන, කාල විශ්ලේෂණ වාර්තා, උපලේඛන සහ එකතුව රු.478,108 ක් වූ සාමාන්‍ය අත්තිකාරම් වලට අදාළ උපලේඛන යනාදී සාක්ෂි ඉදිරිපත් නොවීම නිසා විගණනයේ දී ඒවා සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

1.3.7 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත විස්තර දැක්වෙන නීති, රීති, සහ රෙගුලාසි විධිවිධානවලට අනුකූල නොවීමේ අවස්ථා විගණනයේ දී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි යනාදියට
යොමුව

අනුකූල නොවීම

(අ) ශ්‍රී ලංකා ජනරජයේ
මුදල් රෙගුලාසි සංග්‍රහය

මුදල් රෙගුලාසි
570 හා 571(1)(2)

කල් ඉකුත් වූ එකතුව රු.1,131,733 ක් වූ තැන්පතු
ශේෂ 82 ක් සම්බන්ධයෙන් යොමුගත රෙගුලාසි ප්‍රකාර
කටයුතු කර නොතිබුණි.

(ආ) 2015 ජූලි 10
දිනැති අංක
02/2015 දරන
රාජ්‍ය මුදල්
චක්‍රලේඛය

චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාර සභාවට අයත් වාහන 03
ක් අපහරණය කිරීමට කටයුතු නොකිරීම නිසා දිරාපත්
වෙමින් පැවැතුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය
සඳහා සභාවේ පුනරාවර්තන වියදමට වඩා අඩු වූ ආදායම රු.13,690,542 ක් වූ අතර, ඊට
අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදමට වඩා අඩු වූ ආදායම රු.18,275,342 ක් විය.
ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.4,584,800 ක
වර්ධනයක් පෙන්නුම් කෙරුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

(අ) ස්ථිර කාර්ය මණ්ඩලයේ වැටුප් හා දීමනා පමණක් පළාත් පාලන කොමසාරිස් විසින්
ප්‍රතිපූර්ණය කිරීම නිසා සභාව විසින් බඳවාගෙන තිබුණු සේවකයින්ගේ වැටුප් හා දීමනා
ගෙවීම සඳහා සභාවේ ආදායමින් රු.5,165,462 ක වියදම් දරා තිබුණි.

(ආ) ඉකුත් වර්ෂය සමඟ සමාලෝචිත වර්ෂයේ තත්ත්වය සැසඳීමේ දී මුළු පුනරාවර්තන
වියදමේ සියයට 9 ක අඩුවීමක් පෙන්නුම් කලද, මුළු පුනරාවර්තන ආදායමින් සියයට
120 ක් තරම් මුළු පුනරාවර්තන වියදම් ඉහළ මට්ටමක පැවැතීම නිසා සභාවේ මූල්‍ය
පාලනය ඉතාමත් දුර්වල තත්ත්වයක පැවැතිණි.

(ඇ) සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ දෙක තුළ සභාවේ ආදායම් ආධාර, ස්වයං උත්පාදන
ආදායම් සහ පුනරාවර්තන වියදම් පිළිබඳ සාරාංශ ගත විස්තරයක් පහත දැක්වේ.

වර්ෂය	මුළු	ආදායම් ස්වයං		මුළු	ස්වයං	
	පුනරාවර්තන ආදායම්	ආධාර	උත්පාදන ආදායම්	උත්පාදන ආදායම්	පුනරාවර්තන වියදම්	උත්පාදන ආදායම් ඉක්මවා ගිය පුනරාවර්තන වියදම
	රු.	රු.	රු.	රු.	රු.	රු.
2015	67,404,283	44,694,940	22,709,343	81,094,826	(58,385,483)	
2014	63,662,705	24,442,688	39,220,017	81,938,046	(42,718,029)	
2013	117,970,380	18,091,944	99,878,436	61,788,484	(38,089,952)	

මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ඉකුත් වර්ෂ දෙකේ දී සභාවේ ස්වයං උත්පාදන ආදායම් වල වැඩිවීමක් පෙන්නුම් කළද, සමාලෝචිත වර්ෂයේ එම ආදායමේ අඩුවීම රු.16,510,674 ක් විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දී ආදායම් ආධාර වල වැඩිවීමක් පෙන්නුම් කෙරුණි.
- (ii) සභාවේ පුනරාවර්තන වියදම් අඛණ්ඩව ඉහළ අගයක් ගෙන තිබුණු නමුත්, එම තත්ත්වය හඳුනාගෙන වියදම් පාලනය සඳහා අවධානය යොමුකර නොතිබුණි.
- (iii) සභාවේ ස්වයං උත්පාදන ආදායම් ප්‍රමාණය ඉක්මවා ඉකුත් වර්ෂයේ දී රුපියල් මිලියන 42 ක් ඉක්ම වූ වියදම් ද, 2015 වර්ෂයේ දී රුපියල් මිලියන 58 ඉක්ම වූ වියදම් ද පැවැතුණි. සභාවට ලැබී තිබුණු ආදායම් ආධාර සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ද, සභාවේ ආදායම් ඉක්මවා පිළිවෙලින් රුපියල් මිලියන 18 ක් සහ රුපියල් මිලියන 14 ක් ඉක්ම වූ පුනරාවර්තන වියදම් පැවැතිණි.
- (iv) සභාවේ ආදායම් ඉහල නංවා ගැනීමට විශේෂ අවධානය යොමු කළයුතු බවත්, පුනරාවර්තන වියදම් පාලනය කර ගැනීම සඳහා විශේෂ අවධානය යොමුකර කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළයුතු බවත්, එසේ නොමැති වුවහොත් සභාවේ මූල්‍ය තත්ත්වය සහ මූල්‍ය පාලනය දුර්වල තත්ත්වයක පැවැතීම මත අඛණ්ඩ පැවැත්ම පිළිබඳව ගැටළු සහගත තත්ත්වයන් උද්ගත වියහැකි බවත් විගණනයේ අදහසයි.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 වරිපනම් හා බදු

සමාලෝචිත වර්ෂයට සහ ඉකුත් වර්ෂවලට අදාළව අය කරගත යුතුව තිබුණු රු.9,784,334 ක් වූ වරිපනම් බදු මුදලින් රු.3,414,952 ක් හෙවත් සියයට 35 ක තරම් අගයක් අය කරගෙන තිබුණි. වරිපනම් බදු හිඟය ඉහළ අගයක් ගෙන තිබුණු නමුත්, එම මුදල් අයකර ගැනීම සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1)(අ) වගන්තිය ප්‍රකාර කටයුතු කර නොතිබුණි.

2.3.2 අක්කර බදු

ඉකුත් වර්ෂ සහ සමාලෝචිත වර්ෂය වෙනුවෙන් රු.10,166 ක් අය කරගත යුතුව තිබුණ ද, වර්ෂය තුළ රු.863 ක් පමණක් අය කරගෙන තිබුණි. කෙසේ වුවද, හිඟ මුදල් අයකර ගැනීම සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1)(අ) වගන්තිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

2.3.3 බදු කුලී

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 159(1) වගන්තිය ප්‍රකාරව කටයුතු නොකිරීම නිසා සමාලෝචිත වර්ෂය අවසානයට හිඟ කුලී ශේෂය රු.397,142 ක් වී තිබුණි.

2.3.4 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2015 දෙසැම්බර් 31 දිනට මුද්දර ගාස්තු වෙනුවෙන් රු.16,697,121 ක් හා උසාවි දඩ වෙනුවෙන් රු.1,484,210 ක් ලැබිය යුතුව තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අවිධිමත් ගනුදෙනු

2005 ඔක්තෝබර් 05 දිනැති අංක 1413/15 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි සහිත දීමනා ගෙවීමේ දී අදාළ වන නියමයන්ට අනුකූල නොවන ලෙස සහිතයින් 04 දෙනෙකු වෙත රු.45,000 ක මුදලක් ගෙවා තිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

3.2.1 සේවක ණය

සමාලෝචිත වර්ෂයේ අවසානයට සේවක ණය ශේෂය රු.11,848,929 ක් වූ අතර, ස්ථාන මාරු වී ගිය, සේවය හැර ගිය හා මිය ගිය නිලධාරීන්ගෙන් අයවිය යුතු රු.314,037 ක ණය ශේෂ ඊට ඇතුළත් වී තිබුණු නමුත්, එකී හිඟ ණය ශේෂ අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේ දී ද කටයුතු කර නොතිබුණි.

3.2.2 මානව සම්පත් කළමනාකරණය

- (i) ප්‍රාථමික අංශයේ සේවකයින් 46 දෙනෙකුගේ අතිරික්තයක් පැවැති නමුත්, එම අතිරික්ත තනතුරු විධිමත් කර ගැනීමට පියවර ගෙන නොතිබුණි.
- (ii) කම්කරු සේවකයින් 14 දෙනෙකුට නිත්‍ය තනතුරේ රාජකාරි වෙනුවට වෙනත් රාජකාරි කටයුතු පවරා තිබුණු අතර, ද්විතියික හා ප්‍රාථමික ශ්‍රේණි වල සේවකයින්ට විධිමත් රාජකාරි පැවරීමක් සිදුකර නොතිබුණි.

(iii) වාර්ෂික ස්ථාන මාරු ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම නිසා අඛණ්ඩව වසර 10 කට වඩා වැඩි කාලයක් නිලධාරීන් හා සේවකයින් 17 ක් සේවයේ යෙදී තිබුණි.

3.2.3 මෝදර වැල්ලවත්ත නමැති රජයේ ඉඩම සභාව වෙත පවරා නොගෙන, එම ඉඩමෙහි “ජෝවි” නමින් වන ළමා උද්‍යානයක් ඉදිකර තිබුණි.

3.2.4 2004 ජූලි සිට 2012 දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදයට අදාළ ආකෘති පත්‍ර (ii) භාරදීම ප්‍රමාදවීම මත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට රු.163,644 ක අධිභාර මුදලක් ද, 2010 වර්ෂයේ ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීම පැහැර හැරීම මත 2015 අප්‍රේල් 20 දින රු.11,953 ක දඩ මුදලක් ද ගෙවා තිබුණි. මේ සම්බන්ධව මුදල් රෙගුලාසි 156(1) ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

3.2.5 සභාව විසින් අය කරගෙන තිබූ රු.842,867 ක් වූ එකතු කළ අගය මත බදු, රු.65,897 ක් වූ ජාතිය ගොඩනැගීමේ බදු හා රු.46,857 ක් වූ මුද්දර බදු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට ප්‍රේෂණය කිරීමට සමාලෝචිත වර්ෂයේදී ත් කටයුතු කර නොතිබුණි.

3.3 කොන්ත්‍රාත් පාලනය

අභංගම කුරුඳුවත්ත අතුරු පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සඳහා 2015 පෙබරවාරි 26 දින රු.387,548 ක ඇස්තමේන්තුවක් මත වැඩිහිටි සමිතියක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබුණි. ඒ සම්බන්ධව පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(i) ගිවිසුමේ 03 වන කොන්දේසිය අනුව 2015 පෙබරවාරි 26 දින සිට මාස 03 ක් ඇතුළත කර්මාන්තය නිමකර භාර දියයුතු වුවද, 2015 නොවැම්බර් 17 දින තෙක් කර්මාන්තයේ වැඩ ආරම්භ කර නොතිබුණි.

(ii) 2015 මාර්තු 03 දින රු.77,509 ක අත්තිකාරම් මුදලක් ගෙවීම හැරෙන්නට, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා සභාව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

3.4 සන අපද්‍රව්‍ය කළමනාකරණය

2007 ජනවාරි 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා කාලය සඳහා රු.90,000 ක වාර්ෂික බදු පදනම මත පෞද්ගලික පාර්ශවයකට අයත් අක්කර 09 රුඩ් 01 පර්චස් 20 ක් විශාලත්වයෙන් යුතු ඉඩමක සභාව විසින් පවත්වාගෙන යමින් තිබූ එළකැටිය කොම්පෝස්ට් ව්‍යාපෘතිය ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හේතුවෙන් නතර කර දැමීමට සිදු වී තිබුණි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සභාව විසින් රු.2,534,364 ක වියදම් දරා තිබුණි.

4. යහපාලනය හා ගිණුම් කටයුතුභාවය

4.1 අයවැය පාලනය

- (අ) වැඩසටහන් අනුව සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන ආදායම් හා වියදම් සසඳා බැලීමේ දී වැඩසටහන් 05 හිම ආදායම් ඉක්ම වූ වියදම් දක්නට ලැබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනය අනුව රු.7,435,000 ක ප්‍රාග්ධන ආදායමක් සහ රු.80,800,000 ක ප්‍රාග්ධන වියදමක් ඇස්තමේන්තු කර තිබුණු නමුත්, ආදායම් ඉක්ම වූ වියදම් සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය මෙන්ම වියදම් දරන ආකාරය දක්වා නොතිබුණි. තථ්‍ය ප්‍රාග්ධන ආදායම රු.5,938,228 ක් හා තථ්‍ය ප්‍රාග්ධන වියදම රු.10,550,953 ක් වූයෙන්, ප්‍රාග්ධන ආදායම ඉක්මවා රු.4,612,725 ක ප්‍රාග්ධන වියදම් දරා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ ඇතුළත් වියදම් විෂයයන් 07 ක එකතුව රු.69,090,416 ක් වූ ඉතිරිවීම්ද, තවත් වියදම් විෂයයන් 02 ක සීමාවන් ඉක්මවා රු.3,270,233 ක වියදම්ද, ආදායම් විෂයයන් 05 ක ලභාකර නොගත් ඉලක්කගත ආදායම් රු.116,382,015 ක් ද පැවැතීම නිසා අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

4.2 අභ්‍යන්තර විගණනය

පළාත් පාලන කොමසාරිස් (දකුණු පළාත) ගේ 2014 පෙබරවාරි 24 දිනැති අංක දපපා/යහ/01/ත.ව.ලේ දරන චක්‍රලේඛය ප්‍රකාරව අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණු නමුත්, සභාව විසින් අභ්‍යන්තර විගණන අංශය සඳහා පත්කර තිබුණු නිලධාරියාට සමාලෝචිත වර්ෂයේ දී වැටුප් හා දීමනා ලෙස රු.421,257 ක මුදලක් ගෙවා තිබුණි.

4.3 විගණන හා කළමනාකරණ කමිටු

2009 ජුනි 09 දිනැති කළමනාකරණ විගණන චක්‍රලේඛ අංක DMA/2009(i) හි විධිවිධාන ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේදී ද විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවීමට කටයුතු කර නොතිබුණි.

4.4 වත්කම් කළමනාකරණය

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්

2015 දෙසැම්බර් 07 දින කොම්පෝස්ට් ව්‍යාපෘතිය නතරවීම හේතුවෙන් එම ව්‍යාපෘතියට අයත් කොම්පෝස්ට් පොහොර හලන යන්ත්‍ර 02 ක් හා ක්‍රමරේඛා භාවිතයෙන් ඉවත් කර අහිමි උප කාර්යාලයේ රඳවා තබා තිබුණි.

(ආ) පවරා නොගත් වත්කම්

සභාව විසින් පරිහරණය කරන වටිනාකම රු.34,872,063 ක් වූ වාහන 07 ක අයිතිය පවරා ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

(ඇ) වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය

ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 756 හි විධිවිධාන පරිදි සෑම වර්ෂයකම භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර, මුදල් රෙගුලාසි 757(4) ප්‍රකාරව එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

4.5 නොවිසඳී ඇති හා පිළිතුරු නොදුන් විගණන විමසුම්

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේ දී සහ ඉකුත් වර්ෂ දෙක තුළ නිකුත් කරන ලද විගණන විමසුම් 13 ක් සඳහා පිළිතුරු ඉදිරිපත් කර නොතිබුණු අතර, ඒ පිළිබඳව කරන ලද සිහිකැඳවීම් සඳහාද පිළිතුරු ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) ඉකුත් වර්ෂයේ විගණකාධිපති වාර්තාවේ 2.2.1 ඡේදයේ (ඇ), (ඌ), (එ), (ඒ), (ඔ), (ඡ) හා (ට) යන ඡේද මගින් පෙන්වා දෙන ලද අඩුපාඩු සමාලෝචිත වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන මඟින් ද නිවැරදි කිරීමට එකඟ වී තිබුණු නමුත්, ඊට අනුකූලව කටයුතු කර නොතිබුණි.

5. පද්ධති හා පාලන

පහත විස්තර දැක්වෙන පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අයවැය පාලනය
- (ඇ) ආදායම් පරිපාලනය
- (ඈ) වත්කම් කළමනාකරණය
- (ඉ) මානව සම්පත් කළමනාකරණය